

# 1966 ආර්ථික ප්‍රශ්න හා ප්‍රතිපත්ති

## සංඛ්‍යාව

අපනයන ඉපැයුම් සිපුයෙන් පිරිනී යාම 1966 ආර්ථික ක්ෂේත්‍රයෙහි කැපී පෙනෙන ලෙස දක්නට ලැබූන ප්‍රධානතම ලක්ෂණය විය. 1966 වර්ෂයේ ලැබූන අපනයන ඉපැයුම් 1965 දේ ඉපැයුම් වලට ද වඩා අඩුව් ගිය පමණක් නොව 1958 න් මෙහිට දක්නට ලැබූනු පහළම මට්ටමට අඩු විය. අපනයන අංශයෙහි උදාගත වූ බලාපොරුත්තු පූන් කරන පූජ් මේ තත්ත්වය හේතු කොට 1966 වර්ෂයේ ආර්ථික වර්ධනය ද අඩාල වී ගියේ ය.

සටහන් වී ඇති පරිදි 1966 දෙ ජාතික නිෂ්පාදිතයේ වර්ධන වේග පසුගිය වසරේ වර්ධන වේගයට වඩා අඩු විය. 1965 දී දෙ ජාතික නිෂ්පාදිතය පවත්නා සාධක මිල අනුව සියයට 2·9 කින් වැඩි විය. එහෙත්, 1966 ඇති වූයේ සියයට 1·3 ක වර්ධනයක් පමණකි. 1965 වර්ධන වේගය වූවද 1964 වේගයට වඩා අඩු විය. මේ අනුව බලන විට, 1966 දෙ ජාතික නිෂ්පාදිතයේ වර්ධනානුපාතිකය 1961 න් පසු සටහන් වී ඇති අඩුම අනුපාතිකය විය.

මූර්ත වශයෙන්, උතුම්, (1959) සංාචර මිල අනුව බලන කළ, 1964 රේ සියයට 4·6 කින් ද, 1965 සියයට 1·8 කින් ද වර්ධනය වූ දෙ ජාතික නිෂ්පාදිතය 1966 දී වර්ධනය වී ඇත්තේ සියයට 1·6 කින් පමණකි. 1966 ජනගහනය දියෙට 2·3 කින් වැඩි වූ අතර 1965 දී ඇති වූ වැඩි විම සියයට 2·4 කි. ජනගහනයේ වැඩිවීම අනුව ගණන් බලන කළ ඒකජන දෙ ජාතික නිෂ්පාදිතය පවත්නා මිල අනුව සියයට 1·0 කින් ද මූර්ත වශයෙන් සියයට 0·7 කින් ද අඩු වී ඇත.

1965 දී මෙන් ම 1966 දී අර්ථ ක්‍රමයේ ඇති වූ බලාපොරුත්තු කඩ කරන පූජ් මේ තත්ත්වය උද වූයේ රටට නො වැළැකිවිය ගැනී වූ සමහර සාධක හේතු කොට ගෙන ය. මෙහි ලා බලපා ඇති ප්‍රධානතම සාධකය වූයේ අපනයන විලින් දෙ ඉපැයුම් අඩුව් යාමය. අයහපන් කාලුදූණය, කම්කරු නොසන්සූන්තාව සහ තේ මිල ඉතා වේගයෙන් අඩුවීම නිසා තේ අපනයන වල වෙනා කම පමණක් 1965 දී ලැබූනාට වඩා රුපියල් දෙ ලක්ෂ 183 කින් 1966 දී අඩු විය. එසේ ම නියහය ය නිසා ප්‍රධාන පොල් නිෂ්පාදිත තුනේ නිෂ්පාදනය ද අඩු වී ගියේ ය. එහෙත් නිෂ්පාදනය වැඩි විම නිසා රෙර විලින් දෙ ආදයමෙහි වැඩිවීමෙක් වාර්තා වී ඇත. මේ වෙනස්වීම වල ඒකාබද්ධ ප්‍රතිඵලය වූයේ, අපනයන අංශයේ ගුද්ධ නිපැයුම් 1966 දී සියයට 10·3 කින් අඩු විමය. පසුගිය වසරේ මෙය සියයට 2·4 කින් වැඩි විය.

ආනයන මිල වැඩිවීම හා අපනයන මිල අඩුවීම ගෙවුම යෝජන තත්ත්වය කොරේභි බලපාවේය. 1965 දී ආන්තික වශයෙන් සියයට 1·2 කින් දියුණු වූ විදේශීය වෙළඳ අනුපාතය 1966 දී සියයට 13·1 කින් පිරිනී ගියේ ය. අවුරුද්ද මුල්ලේල් ම විදේශීය ගෙවුම තත්ත්වය කොරේභි සිඩාකාරී බලපාමක් ඇති විය. දඩි අර පිරිමැස්මෙන් පූජ් විදේශීය විනිමය අය වැය ලේඛනයක් සැකසුවද, විදේශීය ණය රුපියල් දෙ ලක්ෂ 228 කින් වැඩි කළේ වූව ද, දෙ විදේශීය වත්කම් රුපියල් දෙ ලක්ෂ 122 කින් ම අඩු වී ගියේ ය. මුල් විදේශීය විනිමය අය වැය ලේඛනය රුපියල් දෙ ලක්ෂ 2,234 ක් වූවද (" විනිමය නොමැති " බලපෑම සහ යෝජනා තුම අඩාර හැර ) අවුරුද්ද තුළ එය රුපියල් දෙ ලක්ෂ 2,186 දක්වා අඩු කරන ලදී. අපනයන ඉපැයුම් විලින් ලැබෙන ආදයම, විදේශීය ආධාර සහ විදේශීය වත්කම් අඩු කර ගැනීමෙන් ලැබෙන මුදලට සරිලන පරිදී අනයන සිමා කර ගැනීම සඳහා මෙසේ කරන ලදී. බලපෑම නිකත් කුරුණු නියම විනිමය ප්‍රමාණය සංඛ්‍යාව සැකසුවී සැලුකයට වඩා රුපියල් දෙ ලක්ෂ 100 කින් අඩු විය.

ගෙවුම සේෂයෙහි වූ අසම්බුදීත තාවය රජයේ අය වැය ලේඛනය ප්‍රාසාරණාත්මකව පියවි මෙන් හා පොදුගලික ආශයට දෙන ලද වේශේද බැංකු ණය වැඩි විමෙන් තරමක් අඩුවි හියේ 1966 දී මුලා (අද්ධ) සංකෝචනයක් ඇති කරදිය. 1965 දී මෙහි එක්තරා ප්‍රමාණයක ප්‍රාසාරණයක් ඇති විය. 1958 සිටම වැඩිවෙමෙන් ආ මුදල් සැපැයුමෙහි රුපියල් දෙ ලක්ෂ 9.3 ක අඩුවක් 1966 දී විරතා විය. එම මුදල් සැපැයුමෙහි ඇති වූ මේ අඩුවේ වසර පුරු එක හා සමානව පැවතියේ නොවේ. වසරේ මුල් තෙ මස තුළ රුපියල් දෙ ලක්ෂ 49.3 කින් අඩු වූ මුදල් සැපැයුම රේට පසු රුපියල් දෙ ලක්ෂ 90.6 කින් වැඩි වුයේ, 1966 මුළු මාසයේ දී මෙතෙක් නොනැඟී ඉහළම මට්ටමට තැහැ ගත්තේ ය. මෙයින් පසු මුදල් සැපැයුම වෙගයෙන් අඩු වී හියේය. මේ අනුව මුළු වසරම ගෙන බලන කළ මුදල් සැපැයුමෙහි අඩුවක් දක්නට ලැබුණ ද නියම ව්‍යාපයෙන් මුදල් සැපැයුම අඩු වූයේ වසරේ ආරම්භයේ දී හා අවසාන භාගයේ දී පමණකි. මෙයේ නොවන්නට කැඳී පෙනෙන පරිදි අවධානාත්මක තත්ත්වයක් අරථ ක්‍රමයේ උද්විය හැකිව තිබේ.

මුලා ක්ෂේත්‍රයෙහි ඇතිවූ මද සංකෝචනය, ආනයනය කෙරුණු හා දේශීය නිෂ්පාදිත හාජ්චි සම්පාදනය වැඩිවිම හා එක්වීම නිසා දේශීය මිල මට්ටමෙහි එක්තරා පහසුවක් ඇති විය. 1961 සිට වේගයෙන් වැඩිවෙමෙන් තිබුන මිල මට්ටමෙහි එක්තරා සායාවර් ගතියක් 1965 අවසානය වන විට උද කර ගත් බව මෙහි ලා සඳහන් කළ යුතුය. මේ හැඩැනුළුම 1966 දී ද පැවතුන අතර කොළඹ පාරිභෝගික මිල දුරුණු ව්‍යාපෘතිය අනුව බලන කළ, මිල මට්ටමෙහි ද මද අඩුවිමක් පිළිබඳ කැරීණි.

අපනයන ඉපැයුම් වෙගයෙන් අඩු වූව ද, විදේශාධාර සහ විදේශීය වත්කම් අඩු කර ගැනී මෙන් ආනයන සහ දේශීය නිෂ්පාදිත හාජ්චි වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි විය. විදේශීය විනිමය අය වැය ලේඛනයේ අනෙක් සලාක අතර, නිෂ්පාදන ක්ම්‍යාන්ත වලට, පොහොර වලට සහ ගමනාගමනය උපකරණ සඳහා වැඩිපුර සලාක ලබා දෙන ලදී. ආහාර ආනයනය සඳහා වැය වන විදේශ විනිමය රැක ගැනීමේ අවශ්‍යතා කාණිකරුමාත්ත සම්බන්ධව කැඩිනම් වැඩි පිළිවෙළක් ඇරැසීමට දී දී උත්සාහයක් දුරන ලදී. මෙහි ප්‍රතිඵල ගැන සඳහන් කිරීමට තවම කළේ පිරුණේ නොවේ. එහෙත් ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් රටෙහි කැඳී පෙනෙන උදෙස්ග යක් උද වී තිබෙන බව පෙනේ.

### (1) 1966 ආර්ථික ව්‍යාපෘතිය

1966 දළ ජාතික නිෂ්පාදිතය, පවත්නා සාධක මිල අනුව සියයට 1.3 කින් රුපියල් දෙ ලක්ෂ 7,529.1 කට වැඩි වී ඇතැයි තාවකාලිකව ඇයේතමේන්තු කොට ඇත. 1965 දී ඇති වූ වැඩිවිම සියයට 2.9 කි. දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය මුළුත ව්‍යාපයෙන් (ඡනම, 1959 සායාවර් මිල අනුව) බලන කළ වැඩි වී ඇත්තේ සියයට 1.6 කින් පමණකි. මෙය මැන වර්ජ්‍යවල දී ඇති වූ අඩුවේ වර්ධනය විය. අපනයන ආශයයේ අපනයන වට්නාකම සියයට 12.5 කින් අඩු වී ඇත. අපනයන නොග වැඩි වී ඇතැයි ඇයේතමේන්තු කොට ඇත. අපනයන ආශයයේ නිපැයුම (අද්ධ) සියයට 10.3 කින් අඩු විය. පුළුගිය වසරේ මෙහි සියයට 2.4 ක වැඩිවිමෙක් සටහන් වී ඇත.

අපනයන ආශයයේ වර්ධනය මෙයේ වූ මුන්, මෙරට පාවිච්චිය සඳහා වූ හාජ්චි සහ සේවා නිෂ්පාදනයේ දියුණුවක් දක්නට ලැබීණි. දේශීය ආශයයේ නිෂ්පාදනය පුළුගිය වසරේ දී ට වහා විශාල ලෙස වැඩි විය. 1965 සියයට 28.0 කින් වෙගයෙන් වැඩි වී හිය වී නිෂ්පාදනය 1966 දී සියයට 28.1 කින් වැඩි විය. මේ සමග පාරිභෝගනයට ගනු ලබන කාර්මික හාජ්චි, මාල, ගමනාගමනය, රජයේ සේවාවන් අදියේ නිමැවුම් වට්නාකම සුළු ව්‍යාපයෙන් වැඩි වී හියේ, දේශීය ආශයයෙහි ඇද්ධ නිපැයුම සියයට 4.7 කින් වැඩි විය. 1965 දී ඇති වූ වැඩිවිම සියයට 2.7 ක් චිය,

1966 දි මුරත ජාතික ආදයම මේත් වැඩියෙන් පිරිහි ගියේ ය. අපනයන මිල සිපුයෙන් අඩුවීම නිසාත්, ආනයන මිල වැඩිවීම නිසාත් ලංකාවේ විදේශීය වෙළෙඳ අනුපාතය සියයට 13·1 කින් තරම වැඩි ප්‍රමාණයකින් අවාසියෙක විය. මේ අනුව, විදේශීය වෙළෙඳ අනුපාතයේ වෙනස්වීම අනුව, මුරත නිෂ්පාදිත ඇස්තමෙන්තු ගලපා බලන විට, 1966 මුරත ජාතික ආදයමෙහි සියයට 1·2 ක අඩුවීමක් වාරතා වැඩි විය.

සංඛ්‍යා නොරතුරු අනුව, ජනගහනයේ වර්ධනානුපාතිකය 1965 දි සියයට 2·4 ක්ව තීපුණු අතර, 1966 දි එය සියයට 2·3 ක් දක්වා අඩු වී ඇති බව ගෙවීමේ. ඒකජන වශයෙන්, දෙ ජාතික නිෂ්පාදිතය පවත්නා මිල අනුව, සියයට 1·0 කින් අඩු වී ඇත. 1965 දි මෙය සියයට 0·6 කින් වැඩි විය. සායාවර මිල අනුව, පසුගිය වසරේ දි ඒකජන නිෂ්පාදිතය සියයට 0·7 කින් අඩු විය. 1965 දි එය අඩු වැඩි සියයට 0·6 කින්. ඒකජන මුරත ආදයම වඩාත් තීපුණු ලෙස සියයට 3·4 කින් අඩු විය. පසුගිය වසරේ අඩු වැඩි සියයට 0·4 කින් පමණකි.

පාරිභෝර්තනය හා ප්‍රාග්ධන සම්පාදනය අනුව මණින කළ, මූල් ඉල්ලුමෙහි වැඩිවීමෙක් 1966 දි පිළිබඳ විය. පාරිභෝර්තනය සියයට 5·5 කින් වැඩි වූ අතර, ප්‍රාග්ධන සම්පාදනය සියයට 8·4 කින් වැඩි විය. මූල් ඉල්ලුම සියයට 5·9 කින් වැඩි විය. වැඩි වූ සායාවර ප්‍රාග්ධන සම්පාදනය රාජ්‍ය අංශයේ මෙන් ම පොදුගලික අංශයේ ද ඇති විය. එහෙත් පොදුගලික අංශයේ වර්ධනය රාජ්‍ය අංශයේ වර්ධනයට වඩා කැපී පෙනිණ. මෙයින් පසුගිය අවුරුදු වලදීට වඩා පොදුගලික අංශයට, මේ වසරේ දි වැඩියෙන් දෙන දෙ විදේශීය විනිමය පිළිබඳ කරයි. ජාතික නිෂ්පාදිතය මෙසේ හෙමින් වර්ධනය වෙදිදී පාරිභෝර්තනය සහ ප්‍රාග්ධන සම්පාදනය වැඩි කර ගැනීමට හැකි වැයේ, ලංකාවේ ගෙවුම ගෙෂණයේ වර්තන ගිණුම් වල සැහෙන හිඟයක් ඇති කර ගැනීමෙනි. මේ හිඟයෙන් කොටසක් විදේශාධාර වලින් සහ විදේශ වත්කම් අඩුකර ගැනීමෙන් පිරිමසා ගන්නා ලදී.

ඉහත දක්වුන විශ්ලේෂණයෙන්, පොදු වගයෙන් අරථ තුමය හී වූ උංනාතාවර්ධනය මතුව පෙනෙන ලක්ෂණයකි. 1965 දි සහ 1966 දි දෙ ජාතික නිෂ්පාදිතයේ ඇති වූ මුරත වර්ධනය, වැඩි වන ජනගහනයේ පමණවත් ඕනෑම්තු දෙන තරම ප්‍රමාණවත් නොවිය. ජනගහනයේ වර්ධන වෙශය වුව අඩුවී ඇති බව මෙයි ලා සැලකිය යුතුය. 1965 දි මෙයි උංනා වර්ධනයට සේතු වූ ප්‍රධාන සාධකය වැයේ පොල් සහ වී නිෂ්පාදනය අඩු විමය. 1966 දි වී නිෂ්පාදනය, 1964 දි දෙ ප්‍රමාණයට වත් ලදා නොවූ අතර, තේ සහ පොල් නිෂ්පාදිතය 1965 නිෂ්පාදනයට වඩා අඩු විය. මේ සාධක වල බලපෑම ජාතික වගයෙන් වැඩි ප්‍රයත්නයක් දුරුවේ නම් තරමක් දුරට මගහරවා ගත හැකිව තිබිණ.

## (2) 1966 පිස්කල් සහ මූල් වර්ධනය

මූල් ප්‍රායාරණය මැධිපවත්වා ගත්ත ද, සැපැසුම (දේශීය සහ ආනයන) සිමිත මූල් ප්‍රායාරණ වෙශයට වුව ඔවුන් ඔවුන් දිය නොහැකිව තුළු බව 1965 වාරතාවෙන් පෙන්නා දෙන ලදී. 1966 දි දේශීය අංශයේ ඇති වූ දිපුණුව නිසා සහ ආනයන වැඩියෙන් ගෙන් විම නිසා හා නේඛ පුළුහැස්වයක් ඇති විය. මෙසේ කිරීමට හැකි වැයේ විදේශීය වත්කම් අඩුකර ගැනීමෙන් සහ විදේශාධාර වැඩියෙන් ලබා ගැනීමෙනි.

හානේඛ සම්පාදනය මෙසේ වැඩි වැයේ අපනයන ඉපැසුම සිපුයෙන් පිරිහි ගිය සමයක නිසා, දේශීය අංශයේ වැඩි වූ නිෂ්පාදනය සඳහා සහ ආනයන වැඩි කිරීම සඳහා නාය පහසුකම් වැඩි කිරීමට වුවමනා විය. මේ අනුව, පොදුගලික අංශයට වෙළෙඳ බැංකු වලින් දුන් ණය රුපියල් දා ලක්ෂ 93·7 කින් වැඩි වූ අතර, රාජ්‍ය අංශයේ ගනුදෙනු වලින් ද විශාල ප්‍රායාරණයක බල ප්‍රමත් ඇති විය,

රාජ්‍ය අංශයේ සහ පොදුගලික ආංශයේ මුදල් යෙදුවීමෙන් ප්‍රාසාරණාත්මක බලපෑමක් ඇති ප්‍රවිදු අපනායන ඉජුපූම බොහෝ සෞඛීන් අඩු වී යුතු නිසා සහ ආයතන ඉතිරි කිරීම තරමක් වැඩිවිම නිසා සාමාන්‍ය මුල්‍ය සංකෝචනයක් ඇති විය. කොළඹ පාරිභෝගික මිල දරුකාය අනුව මණින කළ, මිල මට්ටම, 1965 දී 112·5 ක් වූ අතර, 1966 වන විට 112·3 ද්වා මද වශයෙන් අඩු විය. මේ දරුකායට කොළඹ කම්කරු ප්‍රවිල් වල තේවන වියදම් වෙනස්කම් පමණක් ගැනෙන නිසා අර්ථ ක්‍රමය සමස්තයක් වශයෙන් ගත් කළ, එහි ඇති වන මිල වෙනස් විම ප්‍රමාණවත් ලෙස ඉන් පිළිබුනු වන්නේ නොවේ. වසර සමඟර කාල වල අත්‍යවශ්‍ය හාජ්‍ය වල හිභයක් විටින් විට දින්නට ලැබුන ද, වර්ෂයම ගෙන බලන කළ හාජ්‍ය සම්පාදනය පසුගිය වසර දීට වඩා සතුවූයක විය. මේ සාධකය මද වශයෙන් ඇති වූ මුල්‍ය සංකෝචනය හා සමග එක්වීම නිසා මිල මට්ටමෙහි එක්තර පහසුවක් ඇති කරග්‍රාව විය යුතුය. විශේෂයෙන්, රැඳුමිල් සහ සමඟර ආභාර දව්‍ය වල එක්තර මිල එක්සුවක් ඇති වූ බවට සාක්ෂි ඇත.

මිල ජේදයෙන් 1966 මුල්‍ය හා පිස්කල් තන්ත්වයේ ඇති වූ වෙනස්කම් දක්වනු ලැබේ.

#### (අ) රජයේ අය විය ලේඛනය

1965/66 අයවැය ලේඛනයෙන් රුපියල් දෙ ලක්ෂ 83·6 ක ඇද්ධ ප්‍රාසාරණාත්මක බලපෑමක් ඇති වෙතයි අපේක්ෂා කරන ලදී. එසේ වුවද, නියම වශයෙන් ඇතිවූ ප්‍රාසාරණාත්මක බලපෑම රුපියල් දෙ ලක්ෂ 122·4 ක් විය. 1964/65 දී ඇති වූ ප්‍රාසාරණාත්මක බලපෑම රුපියල් දෙ ලක්ෂ 34·7 ක් විය.

එකතු වූ ආදයම බලාග්‍රාමෝත්තු වූ ආදයමට වඩා අඩු විය. තාවකාලික ඇස්තමෙන්තු අනුව, 1965/66 ලැබුනු ආදයම රුපියල් දෙ ලක්ෂ 1,833·2 ක් විය. පසුගිය වසර සඳහා ඇයේ මෙන්තු කුරුන ආදයම රුපියල් දෙ ලක්ෂ 1,897·8 ක් වූ අතර, ලැබු ආදයම රුපියල් දෙ ලක්ෂ 1,816·4 ක් විය. 1965/66 ලැබුනු ආදයම 1964/65 ආදයමට වඩා වැඩි වූයේ රුපියල් දෙ ලක්ෂ 16·8 කින් හෙවත් සියයට 0·9 කින් පමණකි. මේ අප්තිනික වැඩිවිම පසුගිය මුදල් වර්ෂ 5 තුළ ඇති වූ සියයට 4 ඒකාබද්ධ වැඩිවිම හා කොළඹ්ම සැසඳෙන්නේ නොවේ. ආදයම මෙසේ අඩු වූයේ බොහෝසෞජින් ම ආනයන සහ අපනායන බද අඩු කිරීම නිසාය. මේ අඩුවිම ආදයම බදු සහ දේශීය හාජ්‍ය බද වැඩිවිම නිසා තරමක් මැකි ගියේ ය.

1965/66 සම්මත මුළු වියදම රුපියල් දෙ ලක්ෂ 2,388·2 ක් වූ අතර, මුදල ඇස්තමෙන්තු වල සඳහන් වූ රුපියල් දෙ ලක්ෂ 2,404·9 ට වඩා රුපියල් දෙ ලක්ෂ 16·7 කින් අඩු විය. සම්මත වියදම වල අඩුවක් ඇති වූයේ ප්‍රාග්ධන වැය සිරුප යටතේ රුපියල් දෙ ලක්ෂ 50·4 ක උනා වියද මක් ඇතිවිම නිසාය. වර්තන වියදම් යටතේ රුපියල් දෙ ලක්ෂ 33·7 ක් වැඩිවිම නිසා මෙය තරමක් සමඟන් වි ගියේ ය. එහේත්, 1965/66 ප්‍රාග්ධන වැය සම්මතය යටතේ ඇති වූ උනා වියදම සියයට 8·7 ක් වන අතර, 1963/64 දී එය සියයට 22 ක් විය. 1964/65 දී එය සියයට 15·6 ක් විය. ප්‍රාග්ධන වියදම (වර්තන වියදම් වල ප්‍රාග්ධන සිරුප සහ අය-වැය ලේඛනයෙන් පිට මුදල් යෙදීම) රුපියල් දෙ ලක්ෂ 632·4 ක් වූ අතර, මෙය මෙතෙක් රුපියල් සහ අය-වැය විසින් කර ඇති වැඩිවිම ප්‍රාග්ධන වියදමද විය. මෙය 1964/65 ප්‍රාග්ධන වියදමට වඩා රුපියල් දෙ ලක්ෂ 52·2 කින් වැඩිය. වැඩි වූ ප්‍රාග්ධන වියදම ප්‍රධාන වශයෙන් යෙදුවුයේ “ මුර්ත වත්කම් ලබා ගැනීම, ඉදි කිරීම, සහ නාඩින්තු කිරීම ” සඳහා ය. මේ වියදම මෙතෙක් නොවූ විරු පරිදි රුපියල් දෙ ලක්ෂ 591·8 ක් වූයේ 1964/65 සංඛ්‍යාවට වඩා රුපියල් දෙ ලක්ෂ 44·7 කින් වැඩි ය. මෙය 1965/66 රජයේ පිස්කල් කටයුතු වල දක්නට ලැබුනු සතුවූයක ලක්ෂණයක් විය.

රජයේ වර්තන වියදම රුපියල් දෙ ලක්ෂ 1,792·0 ක් වූයේ 1964/65 වර්තන වියදමට වඩා රුපියල් දෙ ලක්ෂ 60·1 කින් හෙවත්, 3·5%, කින් වැඩි විය. ඉන්නත් වර්ෂයේ වර්තන වියදම රුපියල් දෙ ලක්ෂ 21·7 කින් අඩු විය. 1965/66 වැඩිවිම කොස් වුවද, එය 1956/57 සිට 1965/66 ද්වා වූ දෙ අවුරුදු කාලය තුළ වර්තන වියදම් ඇති වූ වාර්ෂික අනුපාතයට වඩා අඩු විය.

1965/66 මුදල් වර්ෂයේ මුළු අය වැය ගෙවන හිජය රුපියල් දග ලක්ෂ 649·5 ක් විය. නිධ්‍ය අරමුදල් දීමනා සහ අත්තිකාරම් ගිණුම් ගනුදෙනු සඳහා ගැලපිමෙන් පසු ඇති වූ ඉදිධ මුදල් හිජය රුපියල් දග ලක්ෂ 565·9 ක් විය. පසුගිය වසරේ ඇති වූ හිජය රුපියල් දග ලක්ෂ 430·4 ක් විය. 1965/66 ඉදිධ මුදල් හිජය ඇති වූයේ වර්තන වියදීම සහ ප්‍රාග්ධන වියදීම සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවීම නියය. මේ වැඩිවීම ආදයම වැඩිවීම නිසා තරමක් දුරට සමඟන් විය. 1—1 සංඛ්‍යා සටහනෙන් දක්වා ඇති පරිදි (ඉදිධ) මුදල් හිජය පියවීමේදී රජය පසුගිය වසරේ දී වඩා අධික ලෙසින් බැංකු තුමය පිහිට කරගෙන ඇති. බැංකු තුමයෙන් ගත් ණය (මුළු මතින් ම මහ බැංකුවෙන්) 1964/65 දී රුපියල් දග ලක්ෂ 17·7 ක් වූ අතර, එය 1965/66 දී රුපියල් දග ලක්ෂ 162·3 දක්වා වැඩි විය. විදේශීය මුදල් ඇතුළට බැංකු නොවන මාරුග වලින් ලබාගත් මුදල් රුපියල් දග ලක්ෂ 393·2 කේ සිට රුපියල් දග ලක්ෂ 486·0 දක්වා වැඩි විය. ප්‍රතිපාර්ශ්වීය අරමුදල් ඇතුළ මුදල් ගෙන් රුපියල් දග ලක්ෂ 82·4 කින් වැඩි විය. තවද, එක්සත් ජාතිපද ආධාර ප්‍රතිපාර්ශ්වීය අරමුදල් ද රුපියල් දග ලක්ෂ 42·5 කින් අඩු විය.

1965/66 මුදල් වර්ෂයේ දී ඇති වූ මුදල් හිජය (ඉදිධ) 1964/65 වර්ෂයේ ඇති වූ මුදල් හිජයට විවා රුපියල් දග ලක්ෂ 135·5 කින් වැඩි විය. එසේ වුවද, රජයේ පිස්කල් ගනුදෙනු නිසා ඇති වූ ප්‍රායාරුණාත්මක බලපෑම ඉකත් මුදල් වර්ෂයේ දී ට වඩා වැඩි වූයේ රුපියල් දග ලක්ෂ 87·7 කින් පමණකි. මෙයට සේතු වූයේ දේශීය බැංකු නොවන මාරුග වලින් සහ විදේශ වලින් විශාල ලෙස මුදල් සොයා ගැනීමට හැකි වූ අතර, මුදල් ගෙන්සයන් ද ගොඩනාභා ගැනීමට හැකි වූ බැවිති. පිස්කල් කටයුතු වල අරන් ලක්ෂණයක් වූයේ මහ බැංකුව වෙතැනි විශේෂ ප්‍රතිපාර්ශ්වීය අරමුදල් රජයේ මුදල් ගෙන් රුපියල් දග ලක්ෂ 35·2 කින් වැඩි කර ගැනීමය. විදේශීය හාන්ත් ආධාර වලින් උද්‍යෝග වු ප්‍රතිපාර්ශ්වීය අරමුදල් වලින් මේ සම්මත විය.

## සංඛ්‍යා සටහන 1 - 1

## හිජය පියවීම, 1961/62 සිට 1965/66 දක්වා

පියවු මාරුග	රුපියල් දග ලක්ෂ				
	1961/62	1962/63	1963/64	1964/65	1965/66 (තාව කාලීකාය)
1. බැංකු නොවන මාරුගන්ගේ හිජය පියවීම (එකතුව) .....	269·7	213·2	301·1	393·2	486·0
මෙහින් (අ) දේශීය වෙළඳද පොලෙන් නොවන ණය ගැනීම ..... (ආ) බැංකු නොවන මාරුගන්ගේ දේශීය වෙළඳද පොලෙන් ඣය ගැනීම .....	104·5	-33·8	- 1·9	50·3	112·1
(ආ) බැංකු නොවන මාරුගන්ගේ දේශීය වෙළඳද පොලෙන් ඣය ගැනීම .....	109·4	153·5	207·6	243·2	255·9
(ඇ) විදේශීය අය හා දීමනා .....	55·8	93·8	95·4	99·7	118·0
2. බැංකු තුමයන් දේශීය අය ගැනීම .....	226·6	178·1	115·2	17·7	162·3
3. රජයේ මුදල් ගෙන් ණය භාණ්ඩාධාර ප්‍රතිපාර්ශ්වීය අරමුදල යොද ගැනීම .....	-40·2	0·4	45·4	19·5	-47·2
(ආ) භාණ්ඩාධාර ප්‍රතිපාර්ශ්වීය අරමුදල .....	-	-	-	-	-35·2
4. මුදල මුදල් හිගය (ඉදිධ) .....	456·1	391·7	461·7	430·4	565·9
5. එ. එ. ආධාර ප්‍රතිපාර්ශ්වීය ගිණුමේ වෙනස ගැලපීම .....	4·0	-16·5	2·3	- 2·5	42·5
6. රජය මුදල් ගැනුදෙනුවල ඉදිධ ප්‍රායාරුණාත්මක බලපෑම (2+3+5) .....	190·4	162·0	162·9	34·7	122·4

1965/66 අය වැය ලේඛනය ඉදිරිපත් කරන විට නිහය පියවීම සඳහා විදේශාධාර වලින් රුපියල් දෙ ලක්ෂ 175 ක් බලාපොරොත්තු විය. එසේ වූවද, ලැබුණු ප්‍රමාණය අඩු වූයේ, රුපියල් දෙ ලක්ෂ 153·9 ක් විය. අය වැය ලේඛන කටයුතු සඳහා විදේශීය ජය සහ දීමනා වශයෙන් මෙතෙක් ලැබේ ඇති වැඩිම මුදල මේ විය. ඇස්තමෙන්තු කරන ලද විදේශාධාර ප්‍රමාණය ලැබූ තේ නම්, අය වැය ලේඛනයේ ප්‍රාසාරණයෙහිමක බලපෑමේ අපේක්ෂිත මට්ටම වූ රුපියල් දෙ ලක්ෂ 80 ව අඩුවෙන් පවත්වා ගෙන යාමට හැකිවි නිනි.

1966 සැප්තැම්බර මාසයේ දී පාර්ලිමේන්තුවෙන් අනුමත කුරුනා 1966/67 අය වැය ඇස්තමෙන්තු වලින් රුපියල් දෙ ලක්ෂ 685·2 ක ආය වැය නිහයක් බලාපොරොත්තු විය. මෙයින් රුපියල් දෙ ලක්ෂ 325 ක් බැංකු නොවන දේශීය වෙළඳ පොලෙන් ජයට ගැනීමෙන් ද, රුපියල් දෙ ලක්ෂ 125 ක් (යෝගනා කුම) විදේශාධාර වලින් ද, රුපියල් දෙ ලක්ෂ 25 ක් පරිපාලන ජය ගැනීම වලින් ද රුපියල් දෙ ලක්ෂ 150 ක් ප්‍රතිපාරිශ්වය මුදල් (භාණ්ඩ ආධාර) යෙද්වීමෙන් ද, ලබා ගැනීමට බලාපොරොත්තු වූ අතර, රුපියල් දෙ ලක්ෂ 60·2 ක් ප්‍රාසාරණයෙහි ගෙන් ලබා ගෙන පියවීමට බලාපොරොත්තු විය.

අපනයන මිල බොහෝ සේයින් පහළ වැටිම නිසාත්, අපනයන බදු හා ආදායම අඩු විම නිසාත්, ආදායම ඇස්තමෙන්තු නොසපිරෙනු ඇතැයි සිතිය හැකි ලකුණු ඇතේ. එසේ ම ආහාර ආධාරය සඳහා යන වියදම ඉතුරු විම නිසා වියදම ද ඇස්තමෙන්තු කුරුනා ප්‍රමාණයට වඩා අඩු විය හැකිය. දෙසුම්බර් 18 වැනි දින රජය ආහාර ආධාර ක්‍රමයෙහි වෙනසක් ප්‍රකාශයට පත් කරන ලදී. මේ ක්‍රමය යටතේ සහල් සලාකය සතියකට සේරු 2 කේ සිට 1 අක්වා කපා හළ අතර, බදු ගෙවන ආදායම, මසකට රුපියල් 1,000/- ව වැඩිය ඇති අයට සලාක පොත් රජයට හාර දීමට හෝ නොමැති නම් සහල් ආධාරයට සමාන බද්දක් ගෙවීමට හෝ නිසාත් කුරිණි. සලාක පොත් හිමියන් ව හාල් සේරුව නොමිලේ දෙන ලදී. පෙර දී සලාක පොත් හිමියන් ව සතියකට හාල් සේරු 2 ක් ගත 25 ගණනේ ලබා ගැනීමට අයිතියක් නිනිණි.

මේ පියවරින් ආහාර ආධාර වලට යන ටීයදම ක්‍රම කිපයකින් අඩු වෙතැයි බලාපොරොත්තු වනු ලැබේ. නොමිලේ දෙනු ලබන සහල් සේරුවකට වෙවන ආධාරය සහල් සේරු 2 ක් ගත 25 ව දීමෙන් වෙවන ආධාරයට වඩා අඩුය. සහල් සලාකය කැපීම නිසා සලාකයෙන් පිට මෙරට හාල් සඳහා ඇති ගැලුම වැඩි විය හැකි බැවැනි සහතික මිල ක්‍රමය යටතේ ගනු ලබන වී ප්‍රමාණය ද අඩු වෙතැයි බලාපොරොත්තු වනු ලැබේ. තවද, පාරිභෝෂිකයන් සහල් වෙනුවට තිරිඹු පිටි හාවිතා කිරීමට තුත් කිරීමෙන් පිටි වෙළඳාම වැඩි වන අතර පිටි වෙළඳා මෙන් රජයට ලැබෙන ලාභය වැඩි වෙතැයි බලාපොරොත්තු වනු ලැබේ. මේ වෙනස ඇති කළ අවස්ථාවෙහි ආහාර ආධාරය නිසා ඉතිරි වෙතැයි බලාපොරොත්තු වූ මුදල දෙ වශයෙන් රුපියල් දෙ ලක්ෂ 140 ක්.

එහෙත් මේ ඇස්තමෙන්තු වැඩිව ගත යුත්තේ පරිස්සම් සහිතවය. එසේ කළ යුත්තේ මේ ඇස්තමෙන්තු වලින් සහල් වෙනුවට පිටි සහ අනෙකුත් බාහා පාරිවිධියට ගනිනැයි ද, ගාවියන් තමන්ගේම සහල් පාවිච්චයට ගනිනැයි ද සහ පොදු වෙළඳ පොලේ සහල් මිල වෙනස් වෙතැයි ද උප කළුපනය කොට ඇති නිසාය. මේ වෙනස ඇති කළ වහාම පොදු වෙළඳ පොලේ විවෘත මිල වැඩි වූ අතර, පිටි වෙළඳාම ද වැඩිවිය. එහෙත් මාස් කන්නයේ අයිතින්න ලැබීමෙන් සමග වී සහතික මිල මට්ටමට ආසන්නව සාවර විය යුතුයි.

#### (ආ) පොදුගලික අංශයට දුන් වෙළඳ බැංකු ණය

පොදුගලික අංශයට දෙන ලද වෙළඳ බැංකු අය (දළ) 1966 දී රුපියල් දෙ ලක්ෂ 93·7 කින් වැඩිවිය. පැහැදිලි වසරේ මෙහි ඇති වූයේ ඉතා යුතු යුතු වැඩිවිමකි. එනම් රුපියල් දෙ ලක්ෂ 4·2 ක් පමණකි. ආනයන ප්‍රමාණය වැඩිවීම නිසාත් දේශීය ආර්ථික කටයුතු බජුල විම නිසාත්

ලේ සඳහා මුදල් යෙදවීමට පොද්ගලික අංශයට අමතර ණය පහසුකම් අවශ්‍ය විය. බැංකු තුන් පත්‍ර සහ අත්තිකාරම පිළිබඳ කරන ලද සම්ක්ෂණයෙන් හෙලි වන පරිදි කර්මාන්ත කටයුතු සඳහා දෙන ලද නෑය රුපියල් දෙ ලක්ෂ 50·9 කින් වැඩි වී ඇති අතර, කාශිකාර්මික කටයුතු සඳහා දෙන ලද නෑය රුපියල් දෙ ලක්ෂ 5·7 කින් වැඩි වී ඇත. එසේම ප්‍රාග්ධනෝරන කටයුතු සඳහා දෙන ලද නෑය ද රුපියල් දෙ ලක්ෂ 10·5 කින් වැඩි වී ඇත. මෙය එතරම අධික වැඩිවී මෙක් නොවේ. මෙය පසුගිය වසර ඇති වු වැඩි විමට වඩා අඩුය. කාර්මික කටයුතු සඳහා දෙන ලද බැංකු නෑය සැලකිය යුතු ලෙස වැඩිවීම, 1966 වෙළඳ බැංකු වලින් පොද්ගලික අංශයට දෙන ලද නෑය පිළිබඳ සතුවූදායක ලක්ෂණයක් විය. පොද්ගලික අංශයට දෙන ලද නෑය වැඩි වී ගිය අපුරු 1 · 2 සංඛ්‍යා සටහනේ සම්පිණ්ඩනය කොට දක්වා ඇත.

සංඛ්‍යා සටහන 1 - 2

### පොද්ගලික අංශයට දෙන ලද වෙළඳ බැංකු අත්තිකාරම

රුපියල් දෙ ලක්ෂ

	දෙසැම්බර අවසානය			1965/66 වෙනස
	1964	1965	1966	
(අ) එකතු කෙරිගෙන යන මුදල් සිරස*	74·5	71·1	107·1	+ 36·0
(ආ) දේශීය බිල්	...	...	...	...
(ආප) ආනයන බිල්	48·6	49·7	36·9	- 12·8
(ආජ) අපනයන බිල්	53·6	47·1	52·4	+ 5·3
(ආශ) අධිරාවන්	372·3	383·0	391·9	+ 8·9
(ආශ) ලෝනා	279·4	281·7	338·1	+ 56·4
එකතුව	828·5	832·7	926·4	+ 93·7

\* මෙම වර්ගයට එකතු කිරීම සඳහා යවතු ලබන වෙක්සන් වලින් සපනෙන අත්තර බැංකු නෑයෙන් ඉනා සුදු කොටසෙන් පමණක් ඇතුළත් වේ. එය ප්‍රධාන වශයෙන් ම, සහතික මිල තුළ මෙය යටතේ අභාර ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා සම්පත්කාර ආයතනවලට දෙන ඉනා කොට් කාලීන අත්තිකාරම වලින් සමන්විත වේ.

1966 දී දෙන ලද ලෝනා සහ අධිරාවන් රුපියල් දෙ ලක්ෂ 65·3 කින් වැඩි වී ඇත. 1965 දී මෙහි ඇති වූයේ රුපියල් දෙ ලක්ෂ 13·0 ක් පමණ පූඟ වැඩි විමකි. පොද්ගලික අංශයට දෙන ලද නෑයෙන් ඇති වූ මේ ප්‍රායාරණය පෙබරවාරි, අගෝස්තු, ඔක්තෝබර් සහ නොවැම්බර යන මාස වලදී භැර වර්ෂය මුදල්ලේ දීම ඇති විය.

### (ආ) මුදල් සැපැසුම්

1958 දී ආරම්භව දිගටම පැවතනු මුදල් ප්‍රායාරණය 1966 දී රුපියල් දෙ ලක්ෂ 56·8 කින් හෙවත් සියයට 3·3 කින් අඩු වූයේ රුපියල් දෙ ලක්ෂ 1,658·9 ක් විය. පසුගිය වසර දී මුදල් සැපැසුම් රුපියල් දෙ ලක්ෂ 93·9 කින් හෙවත් සියයට 5·8 කින් වැඩි විය. 1966 දී මුදල් සැපැසුම් අඩු විමට තුළු දුන් හේතුන් සම්පිණ්ඩනය කොට 1 · 3 වැනි සංඛ්‍යා සටහනේ දක්වා ඇත.

1966 දී මුදල් සැපැසුම් සංකීර්ණ බලපෑමක් ඇති කිරීමෙහිලා තුළු දුන් ප්‍රධානතම සාධකය වූයේ බැංකු විදේශීය ව්‍යාකම රුපියල් දෙ ලක්ෂ 196·3 කින් අඩුවීමය. එසේම කාලීන සහ ඉතිරි කිරීම තුන්පත්‍ර රුපියල් දෙ ලක්ෂ 67·7 කින් වැඩිවීම සහ රජයේ මුදල් ශේෂ රුපියල් දෙ ලක්ෂ 62·7 කින් වැඩි විමෙන් මෙහි බලපෑම තවත් ශක්තිමත් විය. රජයේ මුදල් යේ වැඩි තුළු රජයේ විශේෂ රුපියල් ප්‍රතිපාර්ශ්වය අරමුදල් වැඩිවීමෙන්.

## සංඛ්‍යා සටහන 1 - 3

මුදල් සැපැයුමෙහි වෙනස (1965 දෙසැම්බර් අවසානයේ සිට  
1966 දෙසැම්බර් අවසානය දක්වා)

රුපියල් දෙ ලක්ෂ

## ප්‍රාසාරණාත්මක සාධක

(අ) බැංකු ක්‍රමයෙන් රජය ගත් ණය ...	...	...	...	118.1
(ආ) පොදුගලික අංශයට දෙන ලද වෙළඳ බැංකු ණය ...	...	...	...	68.4
(ඇ) රජයේ සමායනවලට දෙන ලද වෙළඳ බැංකු ණය ...	...	...	...	20.1
(ඈ) රජයේ සමායනවල කාලීන හා ඉතිරි කිරීම් තැන්පත් අඩු විම	...	...	...	50.2
(ඉ) මහ බැංකුවේ අනෙකුත් වගකීම් හා නිශ්චාම (පුද්ධ) අඩුවිම	...	...	...	25.2
				<u>282.0</u>

## සංකෝරවනාත්මක සාධක

(අ) බැංකු විදේශීය වත්කම් අඩුවිම ...	...	...	...	196.3
(ආ) පොදුගලික අංශයේ කාලීන හා ඉතිරි කිරීම් තැන්පත් වැඩිවිම	...	...	...	67.7
(ඇ) වෙළඳ බැංකුවල අනෙකුත් වගකීම (පුද්ධ) වැඩිවිම	...	...	...	12.0
(ඈ) ගැලපිලි	...	...	...	0.1
(ඉ) රජයේ මුදල් ශේෂ	...	...	...	62.7
<b>මුදල් සැපැයුමේ අඩුවිම</b>	...	...	...	<u>338.8</u>
				<u>56.8</u>

පසුගිය වසරේ මෙනත්ම, 1966 මුදල් ප්‍රාසාරණයෙහි ලා බල පැවැත් වූ ප්‍රධානතම සාධකය වූයේ රජය බැංකු ක්‍රමයෙන් ණය ගැනීම් විය. 1966 දී රජය, බැංකු ක්‍රමයට තුළුණු නිය රුපියල් දෙ ලක්ෂ 118.1 කින් වැඩි විය. මේ සංඛ්‍යාව, මහ බැංකුවට තුළුණු නිය රුපියල් දෙ ලක්ෂ 182.3 කින් වැඩිවිම නියා සහ, වෙළඳ බැංකු වලට තුළුණු නිය රුපියල් දෙ ලක්ෂ 64.2 කින් අඩුවිමෙන් ඇති විය. අරධ-රාජ්‍යාංශය (රජයේ සමායන) බැංකු ක්‍රමය සමග කුරුණු ගනු දෙනු නියා මුදල් සැපැයුම කෙරෙහි ඇති වූ ප්‍රාසාරණාත්මක බලපෑම රුපියල් දෙ ලක්ෂ 70.3 ක් විය. මෙයින් රුපියල් දෙ ලක්ෂ 50.2 ක් ම කාලීන තැන්පත් අඩුවිමෙන් ඇති විය. පොදුගලික අංශයේ අනෙක් කොටස වලට දෙන ලද වෙළඳ බැංකු නිය පසුගිය අවුරුදුදේ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වූවද, 1966 දී මුදල් සැපැයුමෙහි රුපියල් දෙ ලක්ෂ 68.4 ක ප්‍රාසාරණාත්මක බලපෑමක් ඇති කරමින් වැඩි විය.

ප්‍රාසාරණ කළ, 1966 දී මුදල් සැපැයුමේ සංකෝරවනයක් ඇති විය. මෙයට ප්‍රධාන හේතුව වූයේ රටේ ගෙවුම් යේ අවාසි සහගත වීම නියා බැංකු විදේශීය වත්කම් පහළ වැළිමය. මේ සංකෝරවන හැඳ ගැස්ම, ආධාර ක්‍රම යටතේ කුරුණු අනායන සඳහා ප්‍රතිපාර්යාල අරමුදල් වලට බැර කිරීමෙන් රජයේ මුදල් දෙන ශේෂ වැඩිවිම නියා හා පොදුගලික අංශය සඳහා තුළු බැංකු කාලීන හා ඉතිරි කිරීම් තැන්පත් වැඩිවිමෙන් තවදුරටත් ශක්තිමත් විය. මේ සංකෝරවන සාධක, රජය බැංකු ක්‍රමයෙන් ගත් නිය ගැනීම් වැඩිවිම නියා සහ පොදුගලික අංශයට සහ රජයේ සමායන වලට දෙන ලද වෙළඳ බැංකු නිය වැඩිවිමෙන්, තරමක් දුරට අඩු විය.

## (8) විදේශීය ගෙවුම් – ප්‍රශ්න සහ ප්‍රතිපත්ති

## (අ) 1966 විදේශීය ගෙවුම්

අපනයන ඉපැයුම් තීපුණු ලෙස අඩුවී යාම නියා, 1966 වර්ෂය විදේශීය ගෙවුම් පිළිබඳ බරපතල ප්‍රශ්න වලට මුහුණ ප්‍රමාද සිදු වූ වර්ෂයක් විය. 1966 වර්ෂය සඳහා විදේශීය විනිමය අය වැය ලේඛනය සකසන අවස්ථාවේදී 1965 දී රුපියල් දෙ ලක්ෂ 1,909 ක් ව පැවැති අපනයන ආදයම 1966 වන විට රුපියල් දෙ ලක්ෂ 1,830 කට අඩු වෙතැයි බෞපොරෝත්තු විය. එසේ වූවද, නියම වගයෙන් ලැබුන අපනයන ආදයම රුපියල් දෙ ලක්ෂ 1,674 ක් වූයේ, පසුගිය වසරේදී ව වඩා රුපියල් දෙ ලක්ෂ 235 කින් අඩු විය. එසේ ම 1966 විදේශීය විනිමය අයවැය

ලේඛනයෙන් බලාපොරොත්තු ව්‍යවාට වහා රුපියල් දග ලක්ෂ 156 කින් අඩු විය. 1966 ඇති ව්‍ය ගෙවුම් දූෂ්කරණවයන් ව ගොහෝ සෙසීන් ම හේතු ව්‍යෝ අපනයන ආදයම මෙසේ අඩු වි යාමය.

1965 දී ඇති ව්‍ය වාසි සහගත ගෙවුම් ගේ තත්ත්වය නිසා, 1965 අවසානය වන විට ලංකාවට රුපියල් දග ලක්ෂ 407.6 ක විදේශීය වත්කම් ප්‍රමාණයක් (රන් පැවුම් ඡය නිධන් අර මූදල් හැර) ගොඩනා ගැනීමට හැකි විය. 1966 දී අපනයන ඉපපූම් තිසුණු ලෙස අඩුවීම නිසා සහ වර්තන හා ප්‍රාග්ධන ගිණුම් වල ගෙවීම වැඩිවීම නිසා ලංකාවට රන් පැවුම් ඡය නිධන් අරමුදලට රුපියල් දග ලක්ෂ 4 ක් වෙන් කර තැබීමට අමතරව රුපියල් දග ලක්ෂ 122 ක් (දල) විදේශීය වත්කම් විලින් ලබා ගැනීමට සිදු විය. එසේම ලංකාවට කොට් කාලීන වගකීම් ද රුපියල් දග ලක්ෂ 75 කින් වැඩිකර ගැනීමට සිදු විය.

1965 අවසානය වන විට මහ බැංකුවේ ජාත්‍යන්තර සංවිතය රුපියල් දග ලක්ෂ 282.2 ක් විය. නිෂ්කාගන ගිණුම් ගේ ජය ඇතුළව මෙහි තුළු දුවිල වත්කම් ප්‍රමාණය රුපියල් දග ලක්ෂ 180.5 ක් විය. 1966 වර්ෂය තුළ මෙකි සංවිතය නොකඩවාම අඩු ව්‍යයේ, 1966 දෙසැම්බර් අවසාන වන විට මහ බැංකුවේ ජාත්‍යන්තර සංවිතය රුපියල් දග ලක්ෂ 143.0 ක් පමණක් විය. නිෂ්කාගන ගිණුම් ගේ ජය ඇතුළව එහි දුවිල වත්කම් ප්‍රමාණය රුපියල් දග ලක්ෂ 42.7 ක් විය. මෙය 1965 අප්‍රේල් — මැයි වල ඇති ව්‍ය ඉතා අවධානී මට්ටමට වහා වැඩි වෙනසක් නොවිය. ජාත්‍යන්තර සංවිතය මෙයේ අවධානී අඩියකට පහත වැට් ගියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලන් රුපියල් දග ලක්ෂ 71.4<sup>1</sup> ක් ඡයට ගෙන තිබේ දීන් ය.

මුළ දී සැකසුනු ඇපුරු විදේශීය විනිමය ඇය වැය ලේඛනයෙන් රුපියල් දග ලක්ෂ 2,389 ක ආනයන වැඩි පිළිවෙළක් බලාපොරොත්තු විය. ("විනිමය නොමැති" රුපියල් දග ලක්ෂ 30 ක බලපත්‍ර සහ ගේජනා ක්‍රම යටතේ රුපියල් දග ලක්ෂ 124 ක ආධාර ඇතුළව,) ගේජනා ක්‍රම ආධාර සහ "විනිමය නොමැති" බලපත්‍ර හැර මූල්‍ය ආනයන වැඩි පිළිවෙළට රුපියල් දග ලක්ෂ 2,234 ක් ඇතුළත් විය. ගෙවුම් ගේ තත්ත්වය නොකඩවාම නරක අතට හැරීම නිසා හා ආනයන අවසාන නැවත සඳහා බැලීම නිසා ආනයන සඳහා කැරේන වෙන් කිරීම් රුපියල් දග ලක්ෂ 2,186 කට සිමා කිරීමට සිදු විය. ව්‍යීය තුළ නිකුත් කැරුණු බලපත්‍ර ප්‍රතිශීලිත සලාක වළව වහා රුපියල් දග ලක්ෂ 100 කින් අඩු විය.

ලංකාවේ අපනයන ඉපපූම් අඩුවෙනින් තිබියදී ලංකාවට මේ සා විශාල ආනයන වැඩි පිළිවෙළක් අනුගමනය කිරීමට හැකි ව්‍යයේ, ලංකාවේ විදේශීය සංවිත අඩුකර ගැනීමෙන් සහ විදේශීය ආධාර හා කොට් කාලීන වගයෙන් ඡය ගැනීම් වැඩි කර ගැනීමෙනුන්ය. විදේශීය වත්කම් රුපියල් දග ලක්ෂ 122 කින් අඩු විය. ජාත්‍යන්තර ප්‍රතිසංස්කරණ හා සංවර්ධන බැංකුවේ මාර්ගයෙන් සාකච්ඡා කොට යොදා ගත් පළමුවැනි හා දෙවැනි හාජේ ආධාර ක්‍රම යටතේ විදේශීය ආධාර 1966 දී ලැබේනු. ප්‍රමාණ හාජේ ආධාර වැඩි පිළිවෙළ 1965 දී ගිවිස ගත් ද සඳහාන්තර මක ගනුදෙනු විස්තර 1965 අවසානය වන තෙක් ම නිමාවකට පත් නොවුනු බව මෙහි උග්‍ර සඳහන් කළ යුතුය. 1966 දී ගනුදෙනු පිළිබඳ කරා නිමාවකට පත් විය. දෙවැනි වැඩි පිළිවෙළ සම්බන්ධ ඕඩ්පනම් ද ලැබේනු. මේ පදනම අනුව ආධාර ඇදී එත්නට විය. මේ හාජේ ආධාර ක්‍රම දෙක යටතේ ව්‍යීය තුළ දී රුපියල් දග ලක්ෂ 132.1 ක් වැනි හාජේ ලැබේනි.

(1) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකාවේ කොටස රුපියල් දග ලක්ෂ 371.3 ක් (බොලර දග ලක්ෂ 78.0) දක්වා වැඩි කිරීම නිසා අර මූදලට රත්තන් විලින් ගෙවීම සඳහා අරමුදලන් නැවත ඡයට ගත් රුපියල් දග ලක්ෂ 19 මිට ඇතුළත් නැත.

ලංකාවේ ගිණුම් ශේෂ තත්ත්වය නරක අතට හැරි යන නිසාත්, රටේ ආර්ථික තත්ත්වය සාධාරණ කර ගැනීම සඳහා රුකුල් දෙනු සඳහාත් ලංකාව 1966 ජූනි 15 වැනි ද සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලන් සමග සම්පූර්ණ ගිරිපූමකට ඇතුළු වන ලදී. ප්‍රථම සම්පූර්ණ ගිරිපූම යටතේ ලැබේ යුතු, අවසාන කොටස වන අමෙරිකානු බොලර් දැ ලක්ෂ 7·5 ක් ලංකාව ලබා ගත්තේ නැතු. දෙවනි සම්පූර්ණ විධිවිධාන යටතේ අරමුදලන් එක්සත් ජනපද බොලර් දැ ලක්ෂ 25 ක් ලබා ගැනීමේ අධිනිය ලංකාව ලබා ගත්තේ ය. මෙයින් බොලර් දැ ලක්ෂ 7·5 ක් 1966 ජූනි 15 ද සහ සැංචුම්බර් 14 ද අතර ද, දැ ලක්ෂ 3·75 ක් 1966 සැංචුම්බර් 15 ද සහ දෙසැම්බර් 14 ද අතර ද, බොලර් දැ ලක්ෂ 7·5 ක් 1966 දෙසැම්බර් 15 ද සහ 1967 මාරුතු 14 ද අතර ද, බොලර් දැ ලක්ෂ 6·25 ක් 1967 මාරුතු 15 ද සහ ජූනි 14 ද අතර ද ලබා ගැනීමට නියමිතය. මේ වැඩි පිළිවෙළ යටතේ වූ ප්‍රථම කොටස තුන වන, බොලර් දැ ලක්ෂ 18·75 ක් (රුපියල් දැ ලක්ෂ 89·3) 1966 ජූනි 15 ද සිට අවුරුද්ද අවසානය අතර කාලය තුළ ලබා ගත්තා ලදී. සම්කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලන් රුපියල් දැ ලක්ෂ 17·9 ක් නැවත මිලයට ගන්නා ලදී.

1966 ගෙවුම ශේෂ තත්ත්වය පසුගිය අවුරුද්ද හා සසදා 1 - 4 වැනි සංඛ්‍යා සටහනෙහි කෙටියෙන් දක්වා ඇතු. මේ සංඛ්‍යා තොරතුරු අනුව 1966 ලංකාවේ වර්තන ගිණුම් හිඟය මූල්‍ය වර්ෂ වලදී පැවති වැඩිම හිඟය බව දක්වෙන අතර, අපනයන ඉපැයුම් තීයුණු ලෙස අඩවිමත් ආනයන ගෙවීම බොහෝ සෞදීන් වැඩිවිමත් මෙයට හේතුවේ ඇතු. අපනයන ඉපැයුම් සීපුයෙන් අඩු වේදේදී ආනයන වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වුයේ විදේශීය වත්කම් අඩකර ගැනීමෙන් සහ විදේශීය වගකීම් වැඩිකර ගැනීමෙන්ය. රුපියල් දැ ලක්ෂ 305 ක් වූ මේ වර්තන ගිණුම් හිඟය සහ රුපියල් දැ ලක්ෂ 45 ක් වූ (අද්ද) පොද්ගලික ප්‍රාග්ධන ගෙවීම නිසා, කෙටි කාලීන හා දිගු කාලීන විදේශීය වගකීම් රුපියල් දැ ලක්ෂ 228 කින් වැඩි වූ අතර විදේශීය වත්කම් රුපියල් දැ ලක්ෂ 122 කින් අඩු විය.

## සංඛ්‍යා සටහන 1 - 4

## 1961/1966 ලංකාවේ ගෙවුම් ශේෂය

	1961	1962	1963	1964	1965	1966 (අ)
1. වෙළඳ හා ජ්‍යෙෂ්ඨ අපනයන නැ. වි. ස. ආනයන මි. ර. ග. වෙළඳ ශේෂය	...+ 1,707	+ 1,763	+ 1,708	+ 1,767	+ 1,909	+ 1,674
2. ශේෂවා	...- 1,794	- 1,906	- 1,869	- 1,960	- 1,922	- 2,023
3. පරිත්‍යාග	...— 87	- 143	- 161	- 192	- 13	- 349
4. ජාගම ගිණුම් ශේෂය	...— 18	- 4	- 20	- 7	+ 31	+ 7
මුදල ලබා ගත් ප්‍රමාණය	...+ 11	+ 7	+ 13	+ 40	+ 40	+ 37
5. පොද්ගලික ප්‍රාග්ධනය දිගු කාලීන කෙටි කාලීන	...— 94	- 140	- 168	- 160	+ 59	- 305
6. රජයේ හා බැංකු ප්‍රාග්ධනය (අ)						
(i) දිගු කාලීන විදේශීය වගකීම් වල (අද්ද වෙනස්වීම්)	...+ 19	+ 40	- 75	+ 7	+ 36	+ 153
(ii) කෙටි කාලීන විදේශීය වගකීම් වල (අද්ද වෙනස්වීම්)	...+ 81	+ 44	+ 46	+ 59	+ 22	+ 75
(iii) විදේශීය වත්කම්වල වෙනස්වීම්	...+ 10	+ 28	+ 42	+ 111	- 89	+ 122
(iv) අනෙකුත්	...— 2	-	-	-	-	2
7. වැරදිම සහ අන්තරිම	...— 19	+ 31	+ 4	- 8	- 6	+ 2

(අ) තාවකාලිකයේ

(ආ) දහන ලක්ෂණ් වත්කම් අඩවිම හේතු වගකීම් වැඩිවිම සෞදීය දැක්වයි.

1966 දී ලංකාවේ ගෙවුම් ශේෂ දරුණු ලෙස පිරිහි ගියේ ය. විදේශීය වෙළඳ අනුපාතය සියයට 13·1 ක් පමණ වූ වැඩි ප්‍රමාණයකින් අඩු සහගත විය. 1952 න් මෙහිට නොවූ තරම් වැඩි ප්‍රමාණයකින් අපනයන ආදායම අඩු වි ගියේ ය. 1952 න් වැඩි වූ අපනයන ආදායම අඩුව පෙරාතුව වූ වර්ෂයේ කොරියානු උත්පාතය නිසා අසමාන ලෙස අපනයන ඉපැයුම් වැඩිවිශේෂ සමඟන් වි ගියේ ය 1965 තරමක් වැඩි මට්ටමක වූ අපනයන ඉපැයුම් 1966 දී වේගයෙන් පහල වැටුණි. මේ පහල වැටුම කෙතරම් විද යන්, 1958ද පසු වාර්තාවේ ඇත් අඩු මට්ටම වැටුම වැටු ගත් නේ ය. විදේශාධාර වැඩි වැඩියෙන් ලැබුන ද, අපනයන ආදායම අඩුවීමේ විපාක වශයෙන්, ලංකාව සිය විදේශීය වත්කම් අවධාම ලෙස අඩු වි යන තෙක් ම එයින් මූදල් ලබා ගත්තේ ය.

### (අ) විදේශීය ගෙවුම් පිළිබඳ ප්‍රශ්න

ලංකාවේ විදේශීය සංවිත වැඩි කර ගැනීමට ඇති අවශ්‍යතාවය ගැන අවධාරණයක් සඳහන් කළ යුතු නොවේ. 1966 වූ වැඩි ආනයනය සඳහා මූදල් යොයා ගැනීමට හැකි වුයේ, 1965 දී ආනයනය සඳහා වැඩි ඉල්ලුමක් තිබුන් වුවද, අනුකූලයෙන් ගොඩනහා ගත් විදේශීය වත්කම් අඩු කර ගැනීමෙනි. 1966 අවසානය වන විට, ලංකාවේ විදේශීය සංවිත ප්‍රමාණය විදේශීය විනිමය සම්බන්ධයෙන් බලාපොරොත්තු රැඹිතව ඇති වන අඩුවීමකට මූෂ්‍රණ දැය හැකි තත්ත්වයක නොතිබේ. මේසේ අල්ප වූ විදේශීය විනිමය මට්ටම ද පවත්වා ගෙන යනු ලැබූ වේ විදේශ වලින් විශේෂයෙන් ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලන් නිය ලබා ගැනීමෙනි. මේ ගය මූදල් උපරිම වශයෙන් අවුරුදු පහක් ඇතුළත දී ගෙවිය යුතුය. විදේශීය ප්‍රාග්ධන හෝ විදේශීය විනිමය ඉපැයීමේ වැඩියෙන් ලංකාව නොලැබුනෙනාන් මේ මූදල් ගෙවිය යුත්තේ ආනයන තව තවත් කපා හැරීමෙනි. මේ සම්බන්ධයෙන් 1966 කෙටි කාලීන නිය සහ ප්‍රාග්ධන වශයෙන් රුපියල් දක ලක්ෂ 401 ක් ලබා ගෙන ඇති අතර, පොලී ගෙවීම්, ප්‍රාග්ධන තැවත ගෙන යාම් සහ කෙටි කාලීන වශයෙන් අඩු කර ගැනීම සඳහා රුපියල් දක ලක්ෂ 188ක් වැය වූ බව මෙහිලා සැලකිය යුතුය.

කෙටි කාලීන වශයෙන් ලංකාවේ අපනයන ආදායම වැඩි කර ගත හැකි යැයි බලාපොරොත්තු තු විය හැක්කේ නොවේ. තුරුරු අනාගතයේදී නේ, රබර සහ යොල් වල මිල වැඩි වන ලක්ෂණ දක්නට නැත. මැත වර්ෂ වල දී නොකවා, ම වැඩිවෙශීන් තිබුන් නේ නිෂ්පාදනය 1966 දී අඩු විය. අනෙක් අතට, රබර නිෂ්පාදනය සැලකිය යුතු ලෙස වැඩි වන අතර, නැවත වග කරන ලද රබර ඉඩම් වල කිරී කපන අවසාවට එන් ම නිෂ්පාදනය තව තවත් වැඩි විය හැකිය. පොල් නිෂ්පාදනය 1966 දී තවදුරටත් අඩු විය. අනාගතයේදී පොල් නිෂ්පාදනය වැඩි වුවත්, ජනගහන නය වැඩිවෙශීන් සමග රට තුළ පාරිභේගයට ගන්නා ප්‍රමාණය වැඩි වන නිසා පිටරට පැවතීමට සැලකිය යුතු ඉතිරියක් ඇති වෙතැයි සිනිය නොඳේ. අනිඛන් භාෂ්‍ය, විශේෂයෙන් සම්හර කාර්මික භාෂ්‍ය, අපනයනය වැඩි වෙතැයි සිනිය හැකි වුවද, ලග අනාගතයේදී ඉන් සැහෙන ආදායමක් ලැබෙනැයි සිනිය නොහැකිය. මේ අනුව අපනයන ඉපැයුම් සැලකිය යුතු ලෙස වැඩි වන ලක්ෂණ තුරුරු අනාගතයේදී ඇත්තාව නොමැත. ලැබේ ඇති සංඛ්‍යා තොරතුරු වලින් මේ නිශ්මන්නය තවත් ස්ථීර වන්නේ ය.

එම නිසා ලංකාවේ ගෙවුම් ශේෂ ප්‍රශ්න නිරාකරණය සඳහා ආනයන පැන්තට හැරීම අවශ්‍යයය. මෙහි දී ද ලංකාව කරමාන්ත සහ කාමිකරමාන්ත සම්බන්ධයෙන් ආනයන ආදේශක ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටි. මැතක දී සිට කාමිකරමාන්ත සම්බන්ධයෙන් ආනයන ආදේශක ප්‍රතිපත්තියක් වඩාන් දැඩි කොට තිබේ. ද්වීතීයක ආහාර ද්‍රව්‍ය ඇතුළුව ආහාර ආනයනය සඳහා මූල්‍ය ආනයන වියදුම්න් සියයට 40 සිට සියයට 45 දක්වා ප්‍රමාණයක් වැය කරනු ලබයි. අවුරුදු කීපයක කෙටි කාලයක් තුළ දී මෙරට ආහාර වග කිරීමෙන් ම ආහාර ආනයනය සැලකිය යුතු ලෙස කපා හැරීමට නුපුළුවන් වේ. ලෝක වෙළඳ පොල් සහල් නියය වැඩිවෙශීන් පවතින නිසා රට තුළ වහා ආහාර වග කිරීමේ වැඩි පිළිවෙශීන් යොද ගැනීමේ අවශ්‍යතාවය උද වි ඇත. ලෝක වෙළඳ පොලෙන් සැහෙන ප්‍රමාණයක් සහල් ලබා ගැනීමට නොහැකි වීම නිසා සහල්

සලාකය ද අඩකින් අඩු කිරීමට සිදු විය. ආහාර නිෂ්පාදනය වැඩි කිරීමේ සාර්ථකත්වය රඳා පවතින්නේ ගැලීයගේ පටන් ඉඩම්, වතුර සහ ණය පහසුකම් ඇති කිරීමෙන් ද, නිෂ්පාදනය පිළිබඳව වඩාත් භාද කුම ගොද ගැනීමෙන් සහ සංවර්ධන සහ නිෂ්පාදන සැලැස්මවල් එකා බද්ධ කොට වැඩි කිරීමෙනුත්ය. මේ සඳහා පොහාර, වල් පැලුට් නාගක, මුක්ස්ටර යනාදිය ට අමතර විදේශ විනිමය වැය කිරීමක් සිදු විය හැකිය. ආහාර දුව්‍ය ආනයනය අඩු කිරීමෙන් ඉතිරි වන විනිමය නිසා මේ වැය බොහෝ දුරට සම්භන් විය හැකිය.

1960/61 දී සිට දැඩි ආනයන සීමා කිරීම ඇති කිරීමෙන් පසු කරමාන්ත සඳහා ආනයන ආදේශක ක්‍රමයක් අනුගමනය කරන්නට විය. 1966 දී අමු දුව්‍ය ආනයනය වැඩි විමත්, සමග දේශීය කරුම්කි නිෂ්පාදනයේ සංචුතුදායක වැඩිවිමක් දක්නට ලැබේණි. එසේ වුවද, මේ කරමාන්ත වලට සීමා සහිතව දෙනු ලබන විදේශීය විනිමය සලාක උපරිම ප්‍රයෝගනය සඳහා ගොදවා ගත යුතු නම්, මෙකි කරමාන්ත සම්බන්ධව ඇති සමහර ප්‍රයෝග ප්‍රවේශමෙන් පිරික්සා බැලිය යුතු වෙයි. ආනයන සීමා කිරීම ඉතා තදින් බල පැවැත්වූයේ අත්‍යාවශ්‍ය නොවන හෙයින් කපා හැරිය හැකි යැයි සැලැකෙන ආනයන සම්බන්ධයෙනි. මේ අතර, අත්‍යාවශ්‍ය ආනයන සඳහා විදේශීය විනිමය සලාක වෙන් කිරීම තවදුරටත් පැවැත්තියි. මේ අනුව, ආනයන ආදේශක කරමාන්ත වලට මෙතෙක් පිටරවින් ගෙන්වන ලද අත්‍යාවශ්‍ය නොවන හාජ්‍ය නිෂ්පාදනය කිරීමට හැකි විය.

ජාතික අවශ්‍යකා අනුව සලකන විට අවන් කරමාන්ත විසින් නිපදවන ලද හාජ්‍ය බොහෝ ප්‍රමාණයක්, දැඩි ආනයන සීමා කිරීම යටතේ ආනයන නොකිරීමට තිබේණ. එහෙත්, මේ කරමාන්ත පිහිටුවීමෙන් ඒවාට අවශ්‍ය යන්තු යුතු සහ අමු දුව්‍ය සඳහා දුලහ වූ විදේශීය විනිමය වැය කිරීමට සිදු විය. මේ අතර, අත්‍යාවශ්‍ය නොවන හාජ්‍ය පොදුවේ හිඟව ඇති නිසා මෙකි ආනයන ආදේශක කරමාන්ත වල නිපදවන හාජ්‍ය වලට ඇති ඉල්ලුම වැඩි වන්නට විය. මෙහි ප්‍රතිඵල වශයෙන් සාමාන්‍යයෙන් ආනයනය නොකරන පාරිභෝෂන හාජ්‍ය මෙරට නිෂ්පාදනය කිරීම සඳහා විදේශීය විනිමය ලබා ගන්නවා පමණක් නොව වැඩි නිෂ්පාදන බාරිතාවක් ඇතිව මෙකි කරමාන්ත පවත්වා ගෙන යාමට අධාර දීම් වශයෙන් ද විදේශ විනිමය අමතර වශයෙන් වැය කිරීමට සිදුවෙයි.

මෙවැනි සමහර කරමාන්ත ඔවුන්ගේ හාජ්‍ය විකිණීමේ දී අනුගමනය කරනු ලබන ආකු මත්‍ය ගතිය නිසා යුදු දේශීය ආදේශ හාජ්‍ය බැඩිවන් වෙළෙද පොලෙන් පළවා හරින යුතු ගතියක් උද්‍යතව ඇත. මේ හැඩැසුමට අනුව ඉතා අඩු ආනයන සංක්‍රෑතනයක් ඇති හෝ කිසිම අනායන සංක්‍රෑතනයක් නැති දේශීය ආදේශක හාජ්‍ය වෙනුවාට ආනයන සංක්‍රෑතනය ඉතා වැඩි මෙරට නිෂ්පාදනය වන හාජ්‍ය භාවිතයට නැඹුරු විමක් ඇති වි තිබේ. මෙයින් නැවතත්, සිදුවනුයේ අන්වශ්‍ය පරිදි විදේශීය විනිමය පාරිභෝෂනයට ගැනීමයි. මෙකි සමහර ආනයන ආදේශක කරමාන්ත වලට උපයෝගී කරගනු ලබන විදේශ විනිමය පිළිබඳව ඇයෙක්මෙන්තුවක් සැකසීමේ දී එම කරමාන්ත වල නිෂ්පාදන හාජ්‍ය කළේ නොපැවතීම නිසාත්, බාල වීම නිසාත්, ඇති වන වැඩි නිෂ්පාදනය ද සැලකිල්ලට ගත යුතු වන්නේය.

මැන්දී අරඹනු ලැබූ ආනයන ආදේශක කරමාන්ත වල මේ ප්‍රයෝග සහ තවත් ප්‍රයෝග උද්‍යත වි ඇත. මෙහි පරමාර්ථය වනුයේ මත්‍යව ඇති මෙවැනි ප්‍රයෝග කෙරෙහි අවධානය යොමු කිරීම ය. ප්‍රමුඛන්වයක් අනුව කරමාන්තවලට විනිමය වෙන් කර ලිමි ප්‍රයෝගනයක් කරමාන්ත අමාත්‍යාය යාය විසින් දරා ඇත. මෙය හරි පැන්තට තැබූ පියවරක් වන අතර, මූල කරමාන්ත අංශය සහ් තුක පදනමක් මත ගෙනයාම දිගටම අනුගමනය කළ යුතුව ඇත. මෙසේ කිරීමෙන් දුලහව ඇති විදේශ විනිමය අපනේ නොයන පරිදි ජාතික අවශ්‍යකා වලට ප්‍රමුඛන්වය දෙමින් ප්‍රයෝගනයට යෙද්දීය හැකි වනු ඇත.

රාජ්‍යාංශයේ කර්මාන්ත වල නිෂ්පාදනය සාමාන්‍යයෙන් දියුණු තත්ත්වයක පවතින අතර සිමෙන්ති, පිහාන් බඩු, රේදී පිලි, මුණු හා සැහෙන විදේශීය විනිමය ඉංග්‍රීසියට හේතු විය හැකි අනෙකුත් නිෂ්පාදන කර්මාන්ත තව තවත් පුළුල් කිරීමට ද වැඩ පිළිවෙළ සකසා ඇත. වානේ හා වයර සංස්ථාවල ද නිෂ්පාදනය 1967 දී ඇරිඹීමට නියමිතය, මෙහි දී මත්‍යවන ප්‍රශ්නය වනුයේ මෙම කර්මාන්ත උපරිම මට්ටම්න් ප්‍රයෝගනයට ගැනෙන අයුරින් යේද වීමට අවශ්‍ය විදේශීය විනිමය ලබා ගැනීමත් ඒ සඳහා සපයා ගනු ලබන විනිමය අර්ථ ක්‍රමයට ඉතාමත් ම ප්‍රයෝගනවත් අන්දීම්න් උපයෝගී කර ගැනීමත් ය.

#### (4) නිගමනය

1966 ආර්ථික වර්ධනය, වැඩි වන ජනගහනය සඳහා පමණක් ව්‍යවද, ප්‍රමාණවත් නොවිය. මේ හා සමගම ලංකාවේ විදේශීය වෙළඳ අනුපාතය ද බොහෝ සයින් අවාසියක වූයෙන්, ලංකාවේ මූර්ත ආදයම ද අඩු විය. මූල්‍ය ප්‍රාසාරණ තත්ත්වය තරමක් මැඩ පවත්වා ගත් අතර, මූල්‍ය තත්ත්වයෙහි පුළු සංකීර්ණයක් ද ඇති විය. ආනයන කරන ලද සහ මෙරට නිෂ්පාදනය කළ හාංචි සැපයුම සතුවුදුයක විය. මෙහි ප්‍රතිඵල විසින් දේශීය මිල මට්ටම ද තරමක් පහසු විය. ගෙවුම් ශේෂ තත්ත්වය බලවත් සැලකිල්ලට ලක් කළ යුතු තත්ත්වයකට පත්වී තිබේ. ප්‍රතිකාරක ත්‍රිය වශයෙන්, කෘෂිකාර්මික හාංචි ආනයන ආදේශකයන් හැකි තරම ඉක්මණීන් වැඩි කිරීමට හැකි හැම උත්සාහයක්ම දරා ඇත. පෙන්ද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ කර්මාන්ත, ආනයන ඉතිරි කර ගැනීම සඳහා තරමක් උද්වි කරනු ලැබේ. ගෙවුම් ශේෂ පිළිබඳ ප්‍රශ්න, නිරාකරණය රඳා ප්‍රවිත්තේ කර්මාන්ත හා කෘෂිකර්මාන්ත සම්බන්ධයෙන් කුරෙන ආනයන ආදේශක ප්‍රතිපත්ති වල සාර්ථකත්වය උඩිය. දුලභව ඇති විදේශීය විනිමය උසස් ම ප්‍රතිඵල ලැබෙන අයුරින් වෙන් කර දීම සඳහා විභාන් සැලකිලිමත් විය යුතුය.